

**ගණිත දැනුම මිනුම තරගාවලිය - 2023**  
**කලාප මට්ටම පරීක්ෂණය**

10 ශේෂීය

**පොදු උපදෙස් :**

- ප්‍රශන 20 ට ම පිළිතුරු සපයන්න. (ලකුණු 5 බැංශින්)
- එක් එක් ප්‍රශනය සඳහා වෙත් කර ඇති ඉඩ භාවිත කරන්න.
- එකක සඳහන් කළ යුතු අවස්ථාවල අනිවාර්යයෙන් ම පිළිතුරු යටතේ එකක ද සඳහන් කළ යුතු බව සලකන්න.
- රුප සටහන් ඇද ඇත්තේ පරීමාණයට ම නොවේ.

කාලය පැය 1

නම : \_\_\_\_\_

ජායාලි : \_\_\_\_\_

ප්‍රශන සියල්ලට ම පිළිතුරු සපයන්න.


(01) සූල් කරන්න.  $\left(1 - \frac{1}{15}\right) + \left(1 - \frac{2}{15}\right) + \left(1 - \frac{3}{15}\right) + \left(1 - \frac{4}{15}\right) + \left(1 - \frac{5}{15}\right)$

(02)  $50x^2 - 18$  සාධක ලියන්න.

(03) A, B, C හා D යන ලමයින් හතර දෙනෙකු අතර යම් මුදලක් බෙදනු ලබන්නේ  $A : B = 2 : 3$  ද,  $B : C = 5 : 1$  ද C හා D අතර  $2 : 5$  අනුපාතයෙන් ද වන පරිදි ය. A සහ D අතර මුදල් බෙදී ඇති අනුපාතය සොයන්න.

(04) සූල් කරන්න.  $1101 - 1011 + 1110 \div 111 - 100$  න්  $\frac{1}{100}$


(05) පහත රුපයේ දී ඇති තොරතුරු අනුව a හි අගය සොයන්න.



(06)  $\frac{3}{x+2} = \frac{6}{3x-1}$  සමීකරණයේ විසඳුමෙහි පරස්පරය සොයන්න.

(07) පැත්තක දිග 60cm ක් වූ සනාකාකාර හැඩිනි වැංකියක් සම්පූර්ණයෙන් ජලයෙන් පුරවයි. ඉන් යම් ජල ප්‍රමාණයක් හාටින කළ පසු ඉතිරිවන ජල පරිමාවේ උස 30cm නම් ඉතිරි ජල ප්‍රමාණය ලීටර කොපමණ ද?

(08) අදුරු කර ඇති කොටසේ වර්ගඑලය අදුරු නොකළ කොටසේ වර්ගඑලය මෙන් කී ගුණයක් ද?




(09)  $(5^3)^{-1} + 5^{-1}$  සූචී කරන්න.

(10) කමනිගේ පියාගේ වයස, ඇගේ වයස මෙන් තුන් ගුණයකට 2 ක් වැඩි ය. මේව වසර පහකට පෙර පියාගේ වයස, ඇගේ වයස මෙන් පස්ගුණයකට වඩා වසර 2 ක් වැඩි ය. තව අවුරුදු දෙකකින් කමනිගේ වයස අවුරුදු කියද?

(11)  $n$  අඟුරෙන්  $n^4 \left( \frac{1}{n} + \frac{1}{n^2} + \frac{1}{n^3} + \frac{1}{n^4} \right)$  හි අගය සොයන්න.

(12) ධාරිතාවය 300 l ක් වූ වැංකියකට ජලය පිරවීමට A හා B නලද, වැංකියෙන් ජලය ඉවත් කිරීමට C නලය ද හාවතා වේ. මෙම වැංකිය සම්පූර්ණයෙන් පිරවීමට A නලය පමණක් යෙදුවූ විට පැය 1 මිනින්තු 40 ක් ගත වන අතර, B නලය පමණක් යෙදු වූ විට පැය 1 ක් ගත වේ. වැංකිය පිරී ඇති විට C නලය හාවතා කර, මිනින්තු 50 ක දී මුළුමනින් ම වැංකිය හිස් කළ හැක. A, B, C නල තුනම එකවර ත්‍රියාත්මක කළ විට වැංකිය පිරවීමට කොපමණ කාලයක් ගත වේ ද?

(13) මෙම රුපයේ දුක්වෙන්නේ අරය 7cm බැඳීන් වූ වෘත්ත දෙකක ජේදාන අවස්ථාවකි. මෙහි අදුරු කළ කොටසේ වර්ගඑලය සොයන්න.



(14) හාණ්ඩයක් රු. 1800 කට විකිණීමෙන් 10% ක අලාභයක් විය. එය 10% ක ලාභයක් ඇති ව විකිණීමට නම් විකුණුම් මිල සොයන්න.


(15) අනුයාත සංඛ්‍යා තුනක ලේක්‍රය 201 නම් මැද පිහිටි සංඛ්‍යාව සොයන්න.

(16)  $\sqrt{2} = 1.41$  නම්  $\sqrt{50} + 25$  හි අගය සොයන්න.

(17) ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සඳහා එක්තරා ලමා සුඩා සමාජයක් පන්දු 3 ක් හා පිනි 2 ක් මිලට ගැනීමට රු. 2760 ක් වැය කරන ලදී. තව පන්දු 2 ක් මිලදී ගැනීමට නම් රු. 3200 ක මුදලක් වැය වේ නම් පන්දුවක හා පින්තක මිල සොයන්න.

(18)  $\sqrt{\frac{2023}{7}}$  හි අගය සොයන්න.

(19) ABCD යූත්කෝණාසුයකි. එහි දී ඇති තොරතුරු හාවිතයෙන්  $x$  හි අගය සොයන්න.



(20) තවිදු, කවිදු, සතිදු, සෙනුම්, ලිතුම් යන අයගෙන් තිදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සඳහා සිපුන් තෝරාගත හැකි වෙනස් ආකාර ගණන කියද?